

1. තොවිගි නගර සංචාරක තොරතුරු හුවමාරු මධ්‍යස්ථානය හෙවත් “කුරානබි” විවෘත කිරීම

සංචාරක තොරතුරු සහ නගරයේ ආකර්ශනීය ස්ථාන පිළිබඳ තොරතුරු බෙදා හැරීම සඳහා තොවිගි නගර සංචාරක තොරතුරු හුවමාරු මධ්‍යස්ථානය “කුරානබි” අප්‍රේල් 20 වන දින තොවිගි දුම්රිය ස්ථානයේ උතුරු දෙසින් විවෘත කරන ලදී.

ශාලාවේ සිවිලිම ඉහලින් සිටිනසේ ලී වලින් සාදා ඇති අතර වඩා ඉඩකඩ සහිත කවුළු සහ විවේක ගැනීම සඳහා ඉඩ පහසුකම් ඇත.

සංචාරක ස්ථාන ඇතුළත් පත්‍රිකා ද ලබාගත හැක .

සංචාරක තොරතුරු සැපයීමට, විශේෂ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ සංචාරක තොරතුරු බෙදා හැරීමට අමතරව, තොවිගි නගරයේ ආකර්ෂණය පුළුල් ලෙස බෙදා හැරීමෙන් අපි තොවිගි නගරය ප්‍රවර්ධනය කරන්නෙමු.

තොවිගි නගරය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, කරුණාකර මෙම මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න .

2. නව කොරෝනා වයිරස් එන්නත සඳහා එන්නත් කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය පිළිබඳ

නොවිඟි නගරයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා නව කොරෝනා වයිරස් එන්නත (සෝසකු) වෙන්කරගැනීම හා එන්නත ලබා දීම ආරම්භ කර ඇත.

මෙතැන් සිට, රටෙන් සපයනු ලබන එන්නත ප්‍රමාණය අනුව, වයස අවුරුදු 64 ට අඩු සෑම කෙනෙකුටම නගර ශාලාවේ(ශියක්ෂෝ) මගින් දැනුම්දීම් පිළිවෙලින් යවනු ලැබේ.

එන්නත ලබා ගැනීමට කැමති සියල්ලන්ට එන්නත ලබා දෙන තෙක් එන්නත සැපයීම දිගටම කරගෙන යනු ඇත.

එන්නත් කිරීම පිළිබඳව හදිසි නොවිය යුතු අතර ඒ පිළිබඳ අප විසින් ඔබව දැනුවත් කරනු ලැබේ .

එන්නත් වෙන් කරවා ගැනීම සිදුකරන ඇමතුම් මධ්‍යස්ථානය, ජපන් භාෂාවෙන් වෙන් කරවා ගැනීමට අපහසු අයට ඉංග්‍රීසි, චීන සහ ස්පාඤ්ඤ භාෂා පරිවර්තකයන් ලබා දෙනු ලැබේ .

ඉංග්‍රීසි භාෂාව සඳහා, පරිවර්තකයෙකු මැයි මස 27 වනදා සහ ජූනි මස සිට ජූලි මස දක්වා සෑම බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 1 සිට පස්වරු 5 දක්වා ලබා ගත හැක .

චීන භාෂාව සඳහා, ජූනි මස 4 සහ 18 යන දිනවලද ජූලි මස සඳහා 2, 16 සහ 30 යන දිනවල දහවල් 1 සිට පස්වරු 5 දක්වා පරිවර්තකයෙකු ලබා ගත හැකි අතර

ස්පාඤ්ඤ භාෂාව සඳහා පරිවර්තකයන් මැයි මස 28වන දින , ජූනි මස 9 සහ 25 වන දින සහ ජූලි මස 9 වන දින දහවල් 1 සිට පස්වරු 5 දක්වා ලබා ගත හැකිය.

කණ්ඩායම් එන්නත් කිරීම සඳහා ඔබට වෙන් කිරීම්, අවලංගු කිරීම් සහ වෙනත් ක්‍රියා පටිපාටි ද කළ හැකිය, එබැවින් කරුණාකර ඔබට පරිවර්තකයෙකු සිටින දිනයේ අප අමතන්න.

3. 2021 වසර සඳහා වෛද්‍ය පරීක්ෂණ බලපත්‍රය සහ වෛද්‍ය පරීක්ෂණ මාර්ගෝපදේශය පිළිබඳව

2021 වසර සඳහා වන වෛද්‍ය පරීක්ෂණය පිළිබඳ තොරතුරු නගර සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය විසින් සෑම නිවසකටම ලා නිල් පැහැති ලියුම් කවරයකින් නැපැල් කර ඇත. ලියුම් කවරයේ වයස අවුරුදු 20 ට වැඩි එක් පුද්ගලයෙකු සඳහා එක් වෛද්‍ය පරීක්ෂණ " බලපත්‍රයක්" සහ සෑම නිවසක් සඳහාම වෛද්‍ය පරීක්ෂණ " මාර්ගෝපදේශ පොත" ඇතුළත් වේ.

කණ්ඩායම් වෛද්‍ය පරීක්ෂණ සඳහා කාලසටහන ද ලියා ඇත, එබැවින් ඔබට වෛද්‍ය පරීක්ෂණ කිරීමට අවශ්‍ය නම් කරුණාකර දුරකථනයෙන් වෙන් කරවා ගන්න. වෙන්කිරීම ආරම්භක දිනයේ සිට දින කිහිපයක් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අපහසු විය හැකිය.

ඔබගේ පරිගණකයෙන් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පහසුවෙන් වෙන් කරවා ගැනීමට ඉඩ සලසන අන්තර්ජාල වෙන්කිරීමේ ක්‍රමයක් ද ඇති අතර කරුණාකර එය භාවිතා කරන්න.

නිරන්තර පරීක්ෂාවෙන් සමඟ ඔබේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම වැදගත් වන අතර වසරකට වරක් වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට වගබලා ගන්න.

4. සෘතුමය මල් පිළිබඳ විස්තර

ජුනි මස මැද සිට ජූලි මුල දක්වා ඔහිරාසන් සිසෙත් කෝළන් නමැති උද්‍යානයේ "අප්සරු බැවුම" නමින් හැඳින්වෙන ගල් පඩි 1000 ක පමණ දෙපස අප්සරු මල් 2,500 ක් පමණ විවිධ වර්ණයෙන් දිස් වේ.

වැසි සමය ආරම්භ වීමත් සමග ජලයෙන් තෙත්වූ අප්සරු මල් ඉතා සුන්දර දසුනක් වේ .

එසේම, සුගා නගරයේ "සුගා නො සතො "නම් උද්‍යානයේ නෙළුම් පොකුණෙහි නෙළුම් මල් පිපීම ජුනි මස මැද සිට ජූලි මුල දක්වා වේ.

නෙළුම් මල සුර්යාලෝකය ලැබීමත් සමග උදේ කාලයේදී පිපීම ආරම්භ වන බැවින් එය නැරඹීමට හොඳම කාලය උදේ 6 සිට 8 දක්වා වේ.

නෙළුම් පොකුණ වටා ද අප්සරු මල් පිපී ඇත.

නව කොරෝනා වසිරස් ආසාදනය වැළැක්වීමේ පියවරක් ලෙස, මුහුණ ආවරණයක් පැළඳීමට වගබලා ගනිමින් සෘතුමය මල් දැකීමෙන් ඔබගේ මානසික සුවතාවය ලබාගැනීමට ඉතා හොඳ අවස්ථාවක් නොවන්නේද .